



Provincial Department Of Education – Sabaragamuwa – Week School

Subject : Korean Language

Week : 6th June – 12th June , 2021

Grade 10

Prepared by : P.D.Saluja Thusanthi , Kg/Dehi Rathnawali.M.V

5.저는 한국어를 좋아해요

මම කොරියානු භාෂාවට කැමතියි

학습 목표: 일상생활 이야기하기

문법 : V아요/어요, N을/를, N을/를 좋아해요 /싫어요

무슨N, 무엇을 해요?/뭐 해요?

문법 (1)

V 아요/어요

V- ක්‍රියා පද

වර්තමාන කාලයෙන් වාක්‍යයක් අවසන් කිරීමේදී මෙම ක්‍රමය යොදා ගැනේ. ක්‍රියා පද අගට යෙදේ.

සියලු ක්‍රියා පද වල අග අකුර **다** වන අතර එම ස්වරූපයෙන් ක්‍රියා පදයක් ඇතිවිට එයට එම ක්‍රියා පදයේ ක්‍රියා මූලය යැයි කියනු ලැබේ.

උදා- 가다 , 오다

වර්තමාන කාලයෙන් වාක්‍යයක් ලිවීමේදී අපි මෙම ක්‍රියා මූලයේ අග ඇති **다** ඉවත්කොට ක්‍රියා පදය වර්තමාන කාලයට වර්තනා ගත යුතුයි. එසේ වර නැගීමට වර්තමාන කාල වාක්‍ය අවසන් කිරීමේ රටාව යොදා ගත යුතුයි.

아요 ආයෝ	ක්‍රියා මූලයේ අග ඇති 다 ඉවත්කළ විට ඉතිරි ㅏ,ㅑ යන ස්වර නම් 아요 එක් කරනු ලබයි.
어요 ඕයෝ	ක්‍රියා මූලයේ අග ඇති 다 ඉවත්කළ විට ඉතිරි ㅓ,ㅕ හැර වෙනත් ස්වර නම් 어요 එක් කරනු ලබයි.
해요 හේයෝ	ක්‍රියා මූලයේ අග ඇති 하 다 ඉවත් කොට 해요 එක් කරනු ලබයි.

보기 :

아요 - ආයෝ

가다 - යනවා (කදා)

만나다 - හමුවෙනවා (මන්නදා)

가다

만나다

가 + 아요

만나 + 아요

가ㅏ요

만나ㅏ요

가요 කායෝ

만나요 මන්නායෝ

(මෙහිදී | අකුරු 2ක් එක ලග යෙදෙන නිසා එක **아** එකක් ඉවත් කරනු ලැබේ)

오다 - එනවා (ඔදා)

보다 - බලනවා (පොදා)

오다

보다

오 + 아요

보 + 아요

와요 වායෝ

봐요

(මෙහිදී **오 + 아** ස්වර 2 එකතු වූ විට **와** ස්වරය සැදේ .ඒ අනුව ඉහත ක්‍රියා පද වර නැගී ඇත.)

어요 - ඕයෝ

읽다 - කියවනවා (ඉග්දා)

먹다 - කනවා (මොග්දා)

읽다

먹다

읽 + 어요

먹 + 어요

읽어요 ඉල්ගෝයෝ

먹어요 මොගෝයෝ

가르치다 - උගන්වනවා (කරච්දා)

마시다 - බොනවා (මසිදා)

가르치다

마시다

가르치 + 어요

마시 + 어요

가르치어요

마시어요

가르쳐요 කරචෝයෝ

마셔요 මසෝයෝ

(| ස්වරය හා **어** ස්වරය එකතු වූ විට **ㅆ** ස්වරය සැදේ.)

해 요 - හේයෝ

공부하다 - ඉගෙන ගන්නවා (කොංබුහදා)

공부하다

공부 + 해 요

공부해 요 කොංබුහේයෝ

요리하다 - උයනවා (යොලිහදා)

요리하다

요리 + 해 요

요리해 요 යොලිහේයෝ

연습 1

පහත ක්‍රියාපද වර්තමාන කාලයට වර්තමාන.

1. 사다 2.자다 3.입다 4.숙제하다 5.운동하다

문법(2)

N 을 /를

N- නාම පද

වාක්‍යයක කර්මය හැඟවීම සඳහා කර්මය හඟවන පදයට පසුව යෙදේ. නාම පද සමග යෙදේ.

කර්ම පදයේ අග අකුර අනුව **을 /를** යෙදේ.

자음ㅇㅅㅅㅅ	을	책을 / 텔레비전을
모음 ㅣㅅㅅㅅ	를	망고를 / 우유를

보기:

මම කේක් කනවා .

저는 케이크를 먹어요.

තාත්තා කෙසෙල් මිලදී ගන්නවා.

아버지는 바나나를 사요.

ගුරුතුමිය කොරියන් භාෂාව උගන්වනවා.

선생님은 한국어를 가르쳐요.

අම්මා බත් උයනවා.

어머니는 밥을 요리해요.

연습 2

다음 문장을 한국어로 번역하세요.

පහත වාක්‍යය කොරියන් බසට හරවන්න.

1. නංගි කොරියන් භාෂාව ඉගෙනගන්නවා.
2. අමල් යාලුවාට මුණගැහෙනවා.
3. නදීරා රූපවාහිනිය නරඹනවා.
4. අයියා පොත කියවනවා.
5. මල්ලි කිරි බොනවා.

문법(3)

N 을 /를 좋아해요/싫어해요

보기:

1. මම ඇපල් වලට කැමතියි .
저는 사과를 좋아해요
2. අපි කොරියන් භාෂාවට කැමතියි .
우리는 한국어를 좋아해요
3. කමල් අන්නාසි වලට කැමතියි .
가말은 파인애플을 좋아해요
4. මම බේත් වලට අකැමතියි .
저는 약을 싫어해요
5. නංගි ව්‍යායාම වලට අකැමතියි .
여동생은 운동을 싫어해요

(좋아해요? /싫어해요? මෙසේ ප්‍රශ්නාර්ථ එක් කළ විට කැමතිද?/අකමැතිද? යන අර්ථය ගෙන දෙයි)

연습 3

1. අයියා පාපන්දු වලට කැමතියි .
2. නදීරා පිහිනුම් වලට කැමතියි .
3. මල්ලි බත්වලට අකමැතියි .
4. මම අයිස්ක්‍රීම් වලට කැමතියි .

문법(4)

• 무슨 N

කුමන/ මොන යන අර්ථය ගෙන දෙයි. නාම පද සමග යෙදෙන අතර නාම පදයට පෙර යෙදේ.
ප්‍රශ්නවාචී පදයකි.

보기:

මොන රටද කැමති?

무슨 나라를 좋아해요?

මොන කැමටද කැමති?

무슨 음식을 좋아해요?

• 무엇을 해요 ? / 뭐 해요?

මොකද කරන්නේ ? / මොනවද කරන්නේ?

보기:

A: නදීරා දැන් මොකද කරන්නේ?

나디라는 지금 뭐 해요?

B : නදීරා දැන් රූපවාහිනිය නරඹනවා

나디라는 지금 텔레비전을 봐요

සැලකිය යුතුයි

- මෙම පැවරුම් පත්‍රිකාව හොඳින් අධ්‍යනය කර පෙළපොතේ 104 - 107 යන පිටුවල ඇති අභ්‍යාස වල නිරතවන්න.
- 99 පිටුවේ ඇති වචන පාඩම් කරගන්න.
- මෙම පාඩමේ ව්‍යාකරණ වල යම් අපැහැදිලි තැනක් ඇත්නම් ඔබ පාසලේ කොරියානු භාෂා ගුරුභවතාගේ සහය ලබා ගන්න.